



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක : 2477424, 2477423, 2477418
 ෆැක්ස් : 2346257, 2477739
 ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය www.cbsl.gov.lk

ප්‍රවෘත්ති පත් නිවේදනය

නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

දිනය 2019 මැයි 14

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විස්තීර්ණ ණය පහසුකම යටතේ එ.ජ. ඩොලර් මිලියන 164.1 ක භයවන වාරිකය මුදා හැරීම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (ජා.මු. අරමුදලෙහි) විධායක කමිටුව විසින් විස්තීර්ණ ණය පහසුකමට අදාළ පස්වන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, ඒ අනුව විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) මිලියන 118.5 ක (දළ වශයෙන් එ.ජ. ඩොලර් මිලියන 164.1) භයවැනි වාරිකය මුදා හැරීම අනුමත කරන ලදී. විධායක කමිටුව විසින් මෙම පහසුකම 2020 වසරේ ජුනි මාසය දක්වා වසරකින් දීර්ඝ කරන ලද අතර ඉතිරි වාරික මුදා හැරීම් ඊට අනුකූලව සිදු කිරීමට නියමිතය.

පසුබැම් ගණනාවක් හමුවේ වුව ද, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නැවත පණ ගන්වමින් වඩාත් නම්‍යශීලී විනිමය අනුපාතිකයක් සමඟ විවක්ෂණශීලී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් පවත්වා ගනිමින්, වඩාත් හොඳින් ඉලක්ක ගත වූ 2019 වසරේ අයවැය හරහා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ඉදිරියට ගෙන යෑම සහ විදේශ සංචිත ගොඩනංවා ගැනීම තුළින් විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන පෙර පරිදි සාර්ථකව ක්‍රියාවට නැංවීමේදී බලධාරීන් විසින්

අත්කරගත් ප්‍රගතිය ජා.මු. අරමුදලෙහි ඇගයීමට ලක් විය. රාජ්‍ය ව්‍යවසායන්හි යහපාලනය ශක්තිමත් කිරීම, නමැත්තීන් උද්ධමන ඉලක්කකරණ රාමුවක් කරා යොමු වීම සඳහා මුදල් නීති පනත සංශෝධනය කිරීම සහ මූල්‍ය ආයතන නියාමනය සහ අධීක්ෂණය අනුගත කිරීම, සාර්ව විචක්ෂණයීම් ප්‍රතිපත්ති රාමුව ශක්තිමත් කිරීම හා අර්බුදවලට මුහුණදීම පිණිස වූ යාන්ත්‍රණය වැඩි දියුණු කිරීම තුළින් මූල්‍ය අංශයෙහි ස්ථාවරත්වය ශක්තිමත් කිරීම යනාදිය සඳහා වූ මෑතකාලීන ප්‍රයත්නයන් ද සමඟ ශක්තිමත් සහ සාර්ව සහභාගීත්වයකින් යුතු ආර්ථික වර්ධනයකට සහාය වීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ජා. මු. අරමුදල අවධාරණය කර සිටියි.

නවතම වාර්තය මුදාහැරීමත් සමඟ මෙම පහසුකම යටතේ මේ දක්වා සිදු කළ සමස්ත මුදා හැරීම් ප්‍රමාණය වි.ගැ.හි. මිලියන 833.73 ක් (දළ වශයෙන් එ.ජ. ඩොලර් මිලියන 1,155 ක් පමණ) වේ. බාහිර කම්පනයන්ට ඔරොත්තු දීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ශක්තිමත් කර ගැනීමට සහ සාර්ව ආර්ථික ස්ථායීතාව වර්ධනය කර ගැනීමට මෙන්ම අභියෝගාත්මක ගෝලීය හා දේශීය පරිසරය තුළ වෙළඳපොළ කෙරෙහි විශ්වාසය ඉහළ නංවා ගැනීමට සහාය වීම මෙම විස්තීර්ණ ණය පහසුකම මගින් අපේක්ෂා කරයි.